



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 ඔක්තෝබර්
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 දෙසැම්බර් 12

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 ඔක්තෝබර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2017 වර්ෂයේ ඔක්තෝබර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 ඔක්තෝබර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 2.8% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් අයි. ආර්. බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළා ය. තව ද 2018 සහ 2017 යන වර්ෂවල ඔක්තෝබර් මස මෙම දර්ශකය පිළිවෙලින් 111.0 ක් සහ 108.0 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2017 ඔක්තෝබර් මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'බීම වර්ග නිෂ්පාදනය', 'වෙනත් ලෝහ නොවන ඛනිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය' සහ 'රෙදි නිෂ්පාදනය' වල පිළිවෙලින් 27.4%, 11.4% සහ 10.0% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තව ද, 2018 ඔක්තෝබර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 0.3% ක වැඩිවීමක් වාර්තා කරයි.

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 10 අතුරින්, 'කඩදාසි සහ කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදනය', 'විදුලි උපකරණ නිෂ්පාදන' සහ 'ගෘහ භාණ්ඩ හැර දැව, දැව නිෂ්පාදන හා ලීයෙන් කරන ලද නිෂ්පාදන' වල 2017 වර්ෂයේ ඔක්තෝබර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 37.4%, 24.2% සහ 20.9% ක අඩුවීමක් වාර්තා විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2017 ඔක්තෝබර්	108.0
2018 ඔක්තෝබර්	111.0
ප්‍රතිශත වෙනස (%) 2.8	

2018 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk).